

The State

(Part IV)

රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ න්‍යායික ප්‍රවේශ

සමාජ සම්මුතිවාදය

සමාජ සම්මුතිවාදය මත වූයේ, පශ්චාත් මධ්‍යසාලීන යටෝපයේ රාජ්‍යයේ බලය සාධාරණීකරණය කිරීම සඳහා පැවති දේශීල්පත්‍රමවාදය බිඳුවටේ පැවති පසුබීමක ය.

මෙකල පාලකයන් දෙවියන් වහන්සේගේ නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් ගෙනරිය වැඩවසම් ආර්ථික ක්‍රමය, නැගී එන නව වාණිජවාදී පන්තියට බාධාවක් විය.

දනේග්වර ක්‍රමය නමැති සමාජ ක්‍රමය තුළ බිං වූ නව සමාජ පන්තියට අවශ්‍ය වූයේ සාම්ප්‍රදායික වැඩවසම් රුදුලයන් ස්ථාපනය කර ඒ තත්ත්වය තම ආගා වෙනුවෙන් යොදා ගැනීම ය. එයට උපකාරී වූ “සමාජය තුළින් රාජ්‍ය බිං වීම පිළිබඳ මතවාදය” සමාජ සම්මුතිවාදය ඇසුරින් ඉස්මතු වූයේ එකී සමාජ අවශ්‍යතාව වේ.

ධරීග්වර කුමය නමැති සමාජ කුමය තුළ බේහි වූ නව සමාජ පන්තියට අවශ්‍ය වූයේ සාම්ප්‍රදායික වැඩවසම් රඳුලයන් ස්ථාපනය කර ඒ තන්ත්වය තම ආගා වෙනුවෙන් යොදා ගැනීම ය.

එයට උපකාරී වූ “සමාජය තුළින් රාජ්‍ය බේහි වීම පිළිබඳ මතවාදය” සමාජ සම්මුතිවාදය ඇසුරින් ඉස්මතු වූයේ එකී සමාජ අවශ්‍යතාව වේ.

මෙතෙක් දිව්‍යමය උපතක පැවතුණා යයි සැලැකු රාජ්‍යයට සමාජමය උපතක් පවතින බව මින් පෙන්වා දෙනු ලැබේ ය. එය “සමාජයේ ඇති වූ සම්මුතියක ප්‍රතිච්ලයක් වශයෙන්” සිද වූ බව පිළිගැනීම්.

මෙම මතය න්‍යායයක් ලෙස ඉදිරිපත් කළ තෝමස් නොඩිස්, පෝන් ලොක්, ජොන් ජාක් රුසේස් යන වින්තකයන් තිදෙනා ය.

තෙව්මස් රොබිස් එංගලන්තයේ 1642-1648 අතර ඇති වූ සිවිල් යුද්ධ කාලයේ ඇති වූ දේශපාලන අස්ථිරාවර හාවය අවසන් කොට ස්ථාවර දේශපාලන තත්ත්වයක් ගොඩ නැගිය හැක්කේ ගක්තිමත් රාජාණ්ඩුවකට බව පෙන්වා දීමේ අරමුණ සඳහා මෙම න්‍යාය ඉදිරිපත් කෙලේ ය.

පෝන් ලොක් ඉංග්‍රීසි විප්ලව සමයේ එංගලන්ත ඒකාධිපති රාජාණ්ඩුවේ බලය යටත් කරමින් පාර්ලිමේන්තුවේ බලය තහවුරු කිරීම අරමුණු කරගනිමින් තම විශ්‍යය ඉදිරිපත් කෙලේ ය.

රුසේස් ප්‍රංශයේ පැවති ඒකාධිපති හා දූෂිත රඳුල බලයට එරෙහිව මහජනතාවගේ විප්ලවයක් මගින් රාජාණ්ඩු තුමය හා රඳුල බලය මුලින් උපටා දමා බලයේ උල්පත මහජනතාව බව දැක්වීමට තම න්‍යාය ඉදිරිපත් කෙලේ ය.

මාක්ස්වාදය

මාක්ස්වාදය යනු ආර්ථික සාධකය මූල් කරගෙන ඉතිහාසය හා සමාජය පිළිබඳ ව විශ්‍රාත කිරීමට ඉදිරිපත් වූ ප්‍රාථමික ද්‍රාගැනයකි.

කාල් මාක්ස් සහ ගෙඩිරික් එංගල්ස් හඳුන්වා දීන් මෙම මතවාදයෙන් රාජ්‍යයේ ප්‍රහවය, විකාශනය හා එහි අනාගතය පිළිබඳ ව ඊට පෙර නොතිබේ ආකාරයේ විශ්‍රාතයක් ඉදිරිපත් කර ඇත.

මවුන් දක්වන්නේ මිනිස් සමාජයේ මේතාක් පැවති ඉතිහාසය පන්ති සටන්වල ඉතිහාසයක් බව ඩී. ඉතිහාසයේ පැවති සැම සමාජයක ම පැවති ප්‍රතිච්‍රිත ප්‍රතිච්‍රිත පැවති පන්තිය විසින් උග්‍රය නැමති උපකරණය දේපල හිමි පන්තිය විසින් උපයෝගී කරගනු ලබනා හෙයින් “රාජ්‍යය දේපල හිමි පන්තියේ උපකරණය” වශයෙන් ද “රාජ්‍යය ම්‍රදුනකාරී සංවිධානයක් වශයෙන් ක්‍රියාත්මක වන බව” ද මවුහු දක්වා සිටියහ.

ප්‍රාග් කොමියුනිස්ට්‍රී යුගය, වහල් යුගය, වැඩවසම් යුගය, දිනවාදී යුගය සහ සමාජවාදී යුගය මස්සේ මනුෂය සමාජයේ චෛතිභාෂික විකාශනය වී ඇති සහ සිදුවන බව ඉතිහාසය පිළිබඳ මාක්ස්වාදී න්‍යායයෙන් කියැවෙනු. රාජ්‍යය දී, ඒ ඒ චෛතිභාෂික යුගවලට අනුව විකාශනය වී ඇත.

සම්භාවන මාක්ස්වාදයට අනුව තුනන ධන්ගේවර රාජ්‍යය යනු නිෂ්පාදන සාධක හිමි දිනපති පන්තිය විසින් ගුම්ය පමණක් හිමි, එහෙත් එම ගුම්යේ අයිතිය පවා තමන්ගෙන් වියුත්ත කිරීමට ලක් වූ කමිකරු පන්තිය සුරාකීම සඳහා ගොඩ නාගාගත් පන්ති උපකරණය යි. එනිසා ම රාජ්‍යය අනෝසි කළ යුතු බව මාක්ස්වාදීනු විශ්වාස කරති.

ධන්ගේවර රාජ්‍යය අනෝසි කිරීමේ චෛතිභාෂික කාර්යභාරය මාක්ස්වාදීන් පවරා දෙනුයේ කමිකරු පන්තියට යි. කමිකරු පන්තිය සතු ව එකී ගෙවතාව ඇති නමුත් එය සංවිධානය කිරීමේ යාන්ත්‍රණයක් අවශ්‍ය වේ.

මාක්ස්වාදීන්ට අනුව රාජ්‍යය අගෝසි කිරීමේ එතිහාසික කාර්යනාරය සඳහා කමිකරු පන්තිය මෙහෙයුවේමේ වගකීම කොමියුනිස්ට්‍රි පක්ෂය විසින් සිදු කෙරේ. එහෙයින් කොමියුනිස්ට්‍රි පක්ෂය, කමිකරු පන්තියේ පූර්ගාමී දේශපාලන බලමුල්ව බවට පත් වේ.

කමිකරු පන්තිය බලය අත්කරගෙන සමාජවාදී සමාජයක් ගොඩ නැංවීමට පවා රාජ්‍ය සංවිධානය කිසියම් කාලාන්තරයක් සඳහා අත්සවශ්‍ය වන බව මාක්ස්වාදීන් පවසන්.

සමාජවාදී විප්ලවයකින් පසු ව ගොඩ නැගෙන්නේ නිර්ධින පාන්තික රාජ්‍යයකි. පන්ති විරහිත සමාජවාදී සමාජයටත්, කමිකරු පන්තියටත් එරෙහි ව ධෙන්ග්වරය විසින් නැවත ගොඩ නැගිය හැකි ප්‍රතිච්ඡලවය ම්‍රදනය කිරීමේ කාර්යනාරය, පශ්චාත් විප්ලවිය නිර්ධින පාන්තික රාජ්‍යයේ අවශ්‍යතාව යන ප්‍රවාදයේ පසුබෑමෙහි ඇති තර්කය වේ.

කෙසේ වෙතත්, සමාජවාදී විප්ලවයකින් පසුව දීර්ශකාලීන වරාප්‍රයාගේ අවශ්‍යතාවන් පැන නොනැගින බැවින් රාජ්‍යයේ අභ්‍යන්තර වීම නොහොත් වියැකි යාම සිදුවන බව ඇතැම් මාත්ස්‍යවාදීනු විශ්වාස කළහ.

මෙතින් මේ කිසියම් වෙනස් අඩහසක් දුරමින්, ධනේශ්වර රාජ්‍යය ඉකී අභ්‍යන්තර වීමකට වඩා කම්කරු පාන්තික නායකත්වය යටතේ අභ්‍යන්තර කළ යුතු යාන්ත්‍රණයක් ලෙස විස්තර කළේ ය.

ලිබරල් වාදය.

18 ගත ව්‍යවසාය අග භාගයේ පටන් බවහිර යුතෝපයේ පැතිර ගිය නිදහස පිළිබඳ දේශපාලන මතවාදය ලිබරල්වාදය මෙස හඳුන්වනු ලබයි.

දහඟත් වන ගත ව්‍යවසාය අග භාගයේ ඉංග්‍රීස දාර්කනික ජෝන් මොක්, පුද්ගල නිදහස, දේශපාලන නිදහස හා දේපල අධිතියට ඇති නිදහස පිළිබඳ ව ඉදිරිපත් කළ අදහස් ලිබරල්වාදයේ ව්‍යවහාර හා පෝෂණය කෙරෙහි ප්‍රබල මෙස බලපෑම්වේ ය.

දහසය වන සියවසේ පටන් බවහිර යුතෝපයේ වාත්‍යාප දහනවාදය මූල් කරගෙන බිජි වූ ආර්ථික ක්‍රමය රාජ්‍යය විසින් හසුරුවනු ලැබේ ය.

එහෙත් 18 වන සියවසේ අග නාගයේ දී ප්‍රහව වන කාර්මික ධනවාදය හැසිරවීම සඳහා රාජ්‍ය මධ්‍යිනත් නොවිය යුතු බවත්, එම ආර්ථික ක්‍රමය ඊට ම ආවේණික වූ බලවේග මගින් හැසිරෙන බවත්, සම්භාව්‍ය ආර්ථික විද්‍යාඹුද්‍යන් දෙපළක් වූ අයිති ස්මේන් භා බේවිඩ් රිකාබ් ප්‍රකාශ කර සිටියන.

මේ පසුකිමෙහි රාජ්‍ය ආර්ථිකය හැසිර විය යුතු නැත යන මතවාදය මුල් කරගෙන රාජ්‍ය නිර්ඝාධවාදය නමැති සංකල්පය බිජි වූයේ ය. එය ලිබරල්වාදයේ කේන්ද්‍රීය ප්‍රවාදයකි.

ඒ අනුව නිර්ඝාධවාදී රාජ්‍යයක් ගොඩ නැගීම සඳහා වන දේශපාලන මතවාදය හැරීයට ලිබරල්වාදය පැතිර ගියේ බවහිර යුරෝපයේ ස්ථාපිත වූ කාර්මික ධනවාදී ආර්ථික ක්‍රමයේ දේශපාලන ප්‍රකාශනය වශයෙනි.

මෙමලෙස විකාශනය වූ ලිබරල් වාදය ප්‍රගත්ව තුනක් ඔස්සේ
හඳුනාගැනීමට පූර්වන.

සම්භාවන ලිබරල්වාදය

- නිර්බාධ රාජ්‍ය සංකල්පය.

පශ්චාත්-සම්භාවන ලිබරල්වාදය

- සුහසාධන රාජ්‍ය

සංකල්පය.

නව ලිබරල්වාදය

- අවම රාජ්‍ය සංකල්පය.

සම්භාවන ලිබරල් වාදය: දින අවවන සියවස අග භාගයේ පැතිර ගිය මුල්කාලීන ලිබරල්වාදී අදහස් සම්භාවන ලිබරල්වාදය වේ. මෙය නිශ්චිත ව ම ආර්ථිකය හැසිරවීමට රාජ්‍යය මැදිහත් නොවිය යුතු බවත්, රාජ්‍යය සමාජයේ සාම්කාමී පරිසරයක් ඇති කිරීම සහ අපක්ෂපාතව යුත්තිය පසිඳුවීමේ යෙදෙමින් පුද්ගලයාගේ කටයුතුවලට ඉනා ම අවම වශයෙන් මැදිහත් වීම ප්‍රමාණවත් බවත් ඉන් අවධාරණය කෙරිණා. ඒ අනුව අඩුවෙන් ම පාලනය කරන රාජ්‍යය නොද ම රාජ්‍යය වන බවත් එයින් අදහස් විය.

පශ්චාත් සමිහාවස ලිබරල්වාදයෙන් ලද ආර්ථික තීඛනය හමුවේ ධනපති පන්තියේ ලාභ උපරිම කිරීම සඳහා නිර්ධන පන්තිය සූරාකෑමේ ප්‍රලිල් ඉඩ ප්‍රස්ථා ධනපති පන්තියට හිමිවිය. එමගින් පැන නගින සමාජ අසමානතාව හා පීඩිත පන්තිය දිගින් දිගටම මුහුණ දෙන දුරිදතාව, විරැකියාව, මන්දපෝෂණය, රෝගී බව, නුගත්කම වැනි සමාජ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සෙවීම අවශ්‍ය විය.

ශේ සඳහා නීතිය හා සාමය ආරක්ෂා කරමින් රාජ්‍යය ඉටු කරන පොලිස් රාජ්‍යකාරියට අමතර ව සමාජ සුභසාධනයට ද මඟිනත් විය යුතු බව අවබාරණය කෙරිණි.

මෙසේ සමාජයේ පොදු යහපත උඩ කිරීම සඳහා රාජ්‍යය මඟිනත් විය යුතු බව නසායාත්මක ව ඉදිරිපත් කළ අය අතර රී. එච්. ග්‍රින් හා ගොඩි හවුස් සාම් වරයා මුල් තැන ගත්ත. ඒ අනුව රාජ්‍ය සුබසාධන සංකල්පය ලිබරල්වාදී මතවාදය තුළ මුල් බැස ගත්තේ ය.

වෙළඳපාල ආර්ථික ක්‍රමයේ ප්‍රවේශයෙන් සමඟ රාජ්‍ය සුහසාධන සංක්ෂීප අවලංගු වී කළමනාකාරී රාජ්‍ය සංක්ෂීපය පැතිරි ගියේ ය. එමෙහි ආරම්භ වන නව ලිබරල්වාදී සංක්ෂීප තුළින් නැවත වතාවක් රාජ්‍යයේ කාර්යනාරය සිමා කිරීමක් හෙවත් අවම කිරීමක් දැක ගත හැකි වේ.

එහෙන් නිර්බාධ රාජ්‍ය තරමට ම, රාජ්‍යය ආර්ථික හා සමාජ කටයුතුවලින් ඇත්ත්ව සිටීමක්, ඉවත් ව සිටීමක් මැදිහත් නොවී සිටීමක් අවම රාජ්‍ය සංක්ෂීපයෙහි දක්නට නොලැබන අතර, අවම රාජ්‍යය ආර්ථික හා සමාජ කටයුතුවලට සිමිත මැදිහත් වීමක් කරයි. එනම් සමාජ දේශපාලන කටයුතු කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය සිමිත ලෙස මැදිහත් විය යුතු බව කියයි.

මේ අනුව රාජ්‍ය නිර්බාධ වාද්‍ය හා රාජ්‍ය සුහසාධනවාද්‍ය යන දෙකට අතරමැදි තත්ත්වයක් ලෙස අවම රාජ්‍යය පිළිබඳ ප්‍රවේශය හඳුනාගත හැකි ය.

ස්ත්‍රී වාදය

රාජ්‍යය සම්බන්ධ විශේෂ ස්ත්‍රීවාදී න්‍යායක් නොමැත. එයට ඇත්තේ බලය පිළිබඳ න්‍යායයකි . එහෙත්, රාජ්‍යය හා දේශපාලනය පිළිබඳ විශේෂ ප්‍රවේශයක් යෝජනා කිරීමට ස්ත්‍රීවාදය සමත් වී තිබේ.

“ලිංගිකත්වය පුමතිර්කරණය කොට තිබේ” යන්න මේ න්‍යායයේ ප්‍රමුඛ අදහසයි.

ආධිපත්‍යය හා යට්පත් කිරීම් හරහා ගෙංගාරත්වයට නැගීමෙන් පුරුෂයන් හා ස්ත්‍රීන් සමාජයේ ප්‍රත්ඵ්‍යුතු හැටියට නිර්මාණය කර ඇතැයි එය කියයි.

පිරිමීන්ගේ ලෝක ද්‍රේශනයට අනුව ගොඩනගී ඇති පර්යාවලෝක වලින් ස්ත්‍රීය ආර්ථිකර්ණය කෙරෙන අතර එයින් ඇගේ ගේර්දය වට කරනු ලැබේ.

අදගේ කට්තය හැඩගස්වයි, පීවිතය විස්තර කරයි, ස්ත්‍රීන්ගේ පීවිතයේ අන්තර්ගතය සැකසේ. ඒ ඒ ලිංගිකත්වයට එයට අදාළ කාර්ය නාරයක් නියමකාට තිබේ.

ස්ත්‍රීවාදයේ විවිධ ගුරුකුල තිබේ. ලිබරල්, මාක්ස්වාදී හා රැඹිකල් යනු එම ප්‍රධාන ගුරුකුල වේ.

ස්ත්‍රීවාදීන් රාජ්‍යය පිළිබඳ ව දුරන අදහස වන්නේ, රාජ්‍යය යනු පුරුෂ කේන්ද්‍රීය ව ගොඩ නෘවන ලෝකය, ඉදිරියට ගෙන යන පුරුෂයන් සතු මෙවලමක් වශයෙනි.

රාජ්‍යය සම්බන්ධව ස්ත්‍රීවාදයට න්‍යායයක් තොමැති නිසා ම එය ලිබරල්වාදය හා මාක්ස්වාදය අතර දේශනය වේ.

ලිබරල් ස්ත්‍රීවාදීනු ස්ත්‍රී විමුක්තිය සඳහා රාජ්‍යයේ මැදිහත් වීම අනුමත කරති.

මාක්ස්වාදී ස්ත්‍රීවාදීනු ධනවාදී රාජ්‍ය ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කරති. එය ස්ත්‍රීන්ට සාධාරණාත්වය ගෙන දෙන ක්‍රමයක් ස්ථාපනය කරන ලෙස ඉල්ලා සිටිය.

අවසාන වගයෙන් ස්ත්‍රීවාදීන් ප්‍රකාශ කරන්නේ අත්‍යවශ්‍යයෙන්ම පුරුෂ මූලික මෙවලමක් වන රාජ්‍යය, ස්ත්‍රීන් මත පුරුෂ ලෝකය ආරෝපණය කිරීමේ මෙවලමක් ලෙස බිජාත්මක වන බව ය.

අන්තර් භාෂා

1. කුසපත් අදිම මගින් තමා වෙත ලැබෙන මාතමකාව
මස්සේ කරගතු ඉදිරිපත් කරන්න.

- I. දේශපාලන බලයේ කේත්දීය ප්‍රකාශනය ලෙස
රාජ්‍යය.
- II. නුතන හොමික රාජ්‍යය.
- III. නුතන ජාතික රාජ්‍යය.
- IV. ගෝලීයකරණය සහ රාජ්‍යය.
- V. ගෝනීක රාජ්‍යය.
- VI. ග්‍රීක පෙළර රාජ්‍යය.
- VII. රාජ්‍යත්වීත්ව.
- VIII. ලිබරල් ප්‍රජාතනත්ත්වාදී රාජ්‍යය.
- IX. සමාජවාදී රාජ්‍යය.
- X. පැසිස්ටිවාදී රාජ්‍යය.
- XI. යටත්විජිතවාදී රාජ්‍යය.
- XII. පශ්චාත් යටත්විජිතවාදී රාජ්‍යය.
- XIII. නව ලිබරල්වාදී රාජ්‍යය.

2. පහත සඳහන් තේමා ඇතුළත් වන පරීඩි පොත් පිංචක් සකස් කරන්න.

- I. රාජ්‍යය සහ සමාජ සංවිධාන.
- II. රාජ්‍යය හා පුරවැසි හාවය.
- III. රාජ්‍යය, ආණ්ඩුව සහ පාලන තන්තුය අතර සම්බන්ධතා හා වෙනස්කම්.
- IV. සමාජ සම්මුත්වාදය.
- V. මාක්ස්ට්‍රෑවාදය.
- VI. ලිබරල්වාදය.
- VII. ස්ත්‍රීවාදය.

ClassWork.LK